

පෞද්ගලික මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන හෝ පවත්වාගෙන යනු ලබන පුද්ගලයකු විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා 2007 අංක 54 ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත හා ඊට අනුසාංගිකව 2010 මැයි මස 12 දින නිකුත් කරන ලද 1653/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහා අවම ප්‍රමිතීන් සම්පූර්ණ කර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් ලබාගත යුතු ය. එම බලපත්‍රය ලබාගැනීම සඳහා මධ්‍යස්ථාන කළමනාකාරිත්වය විසින් අයදුම් කළ යුතු අතර, අයදුම්පත්‍රය ලබාගැනීමට පැමිණීමේදී පහත සඳහන් තොරතුරු ද රැගෙන පැමිණිය යුතු ය.

1. අයදුම්පත ලබාගන්නා පුද්ගලයාගේ විස්තර
  - 1.1. සම්පූර්ණ නම
  - 1.2. ස්ථීර ලිපිනය
  - 1.3. දුරකථන අංකය
  - 1.4. ජාතික හැඳුනුම්පත් අංකය (ජායා පිටපතක් ද සහිතව)
  - 1.5. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
  - 1.6. ග්‍රාමනිලධාරී කොට්ඨාශය
  - 1.7. පොලිස් බල ප්‍රදේශය
2. භූමිය හිමිකරුගේ විස්තර (ඉහත අයදුම්පත ලබාගන්නා පුද්ගලයා හිමිකරු නොවන්නේ නම්)
  - 2.1. නම
  - 2.2. ස්ථීර ලිපිනය
  - 2.3. දුරකථන අංකය
  - 2.4. ජාතික හැඳුනුම්පත් අංකය (ජායා පිටපතක් ද සහිතව)
  - 2.5. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
  - 2.6. දැනට පදිංචි ග්‍රාමනිලධාරී කොට්ඨාශය
  - 2.7. 2 x 2 ඡායාරූප දෙකක්
  - 2.8. පොලිස් බල ප්‍රදේශය
  - 2.9. මෙම භූමියේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට විරුද්ධත්වයක් නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක්
3. මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සුදුසු ස්ථානයක් ද යන වගට ග්‍රාමසේවා සහතිකය (මෙම මධ්‍යස්ථානය පිහිටුවීමෙන් ග්‍රාමීය හෝ නාගරික ජනජීවිතයට යම් බලපෑමක් ඇතිවේද යන්න)
4. ඉල්ලුම්කරු (මධ්‍යස්ථානයේ හිමිකරු) මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිමය වශයෙන් යම් වරදකරුවකු වී ඇද්ද යන්න පිළිබඳ පොලිස් වාර්තාව
5. මධ්‍යස්ථානය ඉදිකිරීමට හෝ පිහිටා තිබෙන ස්ථානයේ භාරකාරිත්වය සම්බන්ධ විස්තර සහිත ලේඛන (ජායා පිටපත් සහිතව)
  - 5.1. සින්තක්කර
  - 5.2. බදු පදනම මත (කොපමණ කාලයක් සඳහා ද) - අවම වශයෙන් වසර දෙකක් තිබිය යුතුය